

දුරකථන  
නොමැලපේෂී  
Telephone

) 0112669192 , 0112675011  
) 0112698507 , 0112694033  
) 0112675449 , 0112675280

රූපය්  
පෙක්ස්  
Fax

) 0112693866  
) 0112693869  
) 0112692913

විද්‍යුත් තැපෑල  
මින්නානුෂ්ල මුක්වාරී  
e-mail

) postmaster@health.gov.lk  
)

වෛඩි අධ්‍යික  
ඩිග්‍රීයාත්තාම  
website

) www.health.gov.lk  
)

මහත් අභය  
ගණනා මිල  
My No.

) ) CF/EXH/03/2022

බඟධ අභය  
ඉමතු මිල  
Your No. :

දිනය  
තික්ති  
Date

) ) 2022/06/ 11



සුවසිරිපාය  
ස්වයංස්ථානය

## SUWASIRIPAYA

සේවාධිස අමාත්‍යාංශය

ස්කාතාර අමාත්‍යාංශය

### Ministry of Health

පොදු වකුලේඛ ලිපි අංක :- ०२-५४ / 2022

පළාත් සෞඛ්‍ය ලේකම්වරයෝ,  
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේනරාල් - ශ්‍රී ලංකා ප්‍රජාත්‍යා රෝහල  
පළාත් සෞඛ්‍ය යෝවා අධ්‍යක්ෂවරයෝ,  
රේඛිය අමාත්‍යාංශ යටතට ගැනීන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයෝ,  
ප්‍රාදේශීය සෞඛ්‍ය යෝවා අධ්‍යක්ෂවරයෝ,  
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

ශ්‍රී ලංකා ඉංජිනේරු යේවයේ III ශේෂීයට අයත් නිලධාරීන්ගේ පළමුවන දෙපාර්තමේන්තු පරික්ෂණය –  
2022 (පළමු වාරය)

ශ්‍රී ලංකා ඉංජිනේරු යේවයේ III ශේෂීයේ නිලධාරීන් සිය පළමු පත්‍රීමේ දින කිට වසර තුනක් ගතවීමට පෙර  
සමත් වියයුතු දෙපාර්තමේන්තු පරික්ෂණය 2022/07/30 දින කිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන  
බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විභාගය පවත්වනු ලබන ස්ථානය හා වේලාව ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරනු  
දැය.

#### 02 සුදුසුකම්

මෙම විභාගය අයදුම් කළ හස්කේ රාජ්‍ය පරිපාලන වකුලේඛ 06 /2006 (SL - 01 - 2006) නව බඳවා ගැනීමේ  
පරිපාලනය අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු යේවයේ III ශේෂීයට අයත් මේ වන තොක් විභාගය සම්පූර්ණ කර  
නොමැති නිලධාරීන්ට පමණි

#### 03. අයදුම්පත්

මෙම වකුලේඛ ලිපිය අවසානයේ දැක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සකස් කරගත යුතු අයදුම්පත්  
ආයතන ප්‍රධානීන්, කොළඹ 10, ප්‍රජා බඳුදේගම විමෙලවාග කිම් මාවත, අංක 385, සුවසිරිපාය, සෞඛ්‍ය  
අමාත්‍යාංශය, අධ්‍යක්ෂ විභාග වෙත 2022/07/12 දින නො රාජ්‍ය පෙර ලැබෙන යේ ලියාපදිංචි තැපෑලෙන් එවිය  
යුතුය. සැම අයදුම්පතකම දැක්වා ඇති තොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානීන් විසින් සහකික කර තිබිය යුතුය.  
නම් අයදුම්පත සමග රජකාරී ලිපිනය නො පොදුගැලික ලිපිනය මියන ලද රු 45.00 වරිනා මුදලර ඇලුව  
9"x4" ප්‍රමාණයේ ලියුම් කවර 1ක් ද එවිය යුතුය. ප්‍රමාදවී ලැබෙන/අභම්පූර්ණ නො වැරදි සහිත වන අයදුම්පතද  
ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සංස්කීර්ණ අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතාය A<sup>4</sup> කඩුකියක පළමු පිටුවේ අංක 01 කිට 04 දැක්වාත්  
දෙවන පිටුවේ අංක 05 කිට 08 දැක්වාත් සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පත තැවත  
දැනුම් දීමකින් තොරව ප්‍රක්ෂේප කරනු ලැබේ.

## 04. විනාග ගාස්තු

I විනාගයට පළමුවරට ඉදිරිපත්වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලත් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රූ 25 බණින් අවලංග නොකළ මුද්දර අයදුම් පත්‍රයේ අලවා නමන්ගේ අත්සන හා දිනය යොදා අවලංග කළ යුතුය.

II කිහිදු කරණුක් මත ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපදු ගෙවීමක් කිහිකරනු නොලැබේ.

## 05 විනාගයට අනුලත්කර ගැනීම.

I පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂක/අපේක්ෂිකාවන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශප්‍රාග නියමිත පරිදි සම්පූර්ණකර විනාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. විසේ නොමැතිව විනාගයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ.

II විනාග අපේක්ෂක / අපේක්ෂිකාවන් විකින් විනාග ගාලාව තුළදී විනාග ගාලාධිපතිට ස්වකිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියෙහි වලත් එකක් ඉදිරිපත් කළ යුතුය.

(අ) ජාතික හැඳුනුම්පත

(ආ) යොඩු අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හැඳුනුම්පත

(ඇ) වලංග රියදුරු බලපෑය

(ඈ) වලංග විදේශ ගමන් බලපෑය

## 06 විනාග පටිපාටිය

(අ) දෙපාර්තමේන්තු රේගුලාසි

මෙම විනාගය ඉ ලංකා ඉංජිනේරු දේශීයට අදාළ දෙපාර්තමේන්තු හා ආයතන කුමෙලේදයන් පිළිබඳ දැනුම පරික්ෂා කිරීම සඳහා සකස් කරන ලද පැය 03 ක රවනා මාදුලියේ ප්‍රශ්න පත්‍රයකින් සමන්විතය. එහි සෙශ්‍රා පහකට අදාළව ප්‍රශ්න 10ක් වන අතර, එක් කොටසකින් අවම වශයෙන් එක් ප්‍රශ්නයක් හෝ අනුළත් වන පරිදි ප්‍රශ්න 05 කට පිළිතුරු සැපයිය යුතුය. මුළු ලකුණු 100 ක් වන අතර සමන්වීම සඳහා අවම වශයෙන් ලකුණු 40 ක් ලබාගත යුතුය.

## 07 විෂය නිරද්‍යාය

### 07.1 ගබඩා කළමනාකරණය

- |                                 |                         |
|---------------------------------|-------------------------|
| (i). ගබඩා සම්ක්ෂණය              | (v). මදල් පොත           |
| (ii). හානි සහ පාඨ පිළිබඳ වර්ධනය | (vi). වැය ලෙපරය         |
| (iii). විකර්ෂන ගෙවුම            | (vii). මුළු බලනු පැවරීම |
| (iv). බංඩ සැකැලුම් ප්‍රකාශනය    |                         |

## 07.2 වැඩ අයේනමේන්තු

- (i). වැය ගිර්ෂය
- (ii). සකස් කිරීම, පරිජහා කිරීම, අනුමත කිරීම
- (iii). අනුමත අයේනමේන්තුවක් සඳහා අමතර ප්‍රතිපාදන ලබා ගැනීම
- (iv). අයේනමේන්තු සංගෝධනය
- (v). අනුමත අයේනමේන්තුවක ප්‍රමාණ හා මිලගණන් වෙනස්වීම්
- (vi). ගෙවීම්

## 07.3 වෙන්ඩර පරිපාටිය

- (i). විවිධ මට්ටම්වල වෙන්ඩර මත්තිල, වෙන්ඩර මත්තිල ව්‍යුහය, හා වෙන්ඩර කැඳුවීම,
- වෙන්ඩර පිරිනැමීම සහ ගිවිසුම්වලට එළඹීමේ ක්‍රියාදාමය
- (ii). වෙන්ඩර ක්‍රිය පරිපාටියෙන් බහැරව ක්‍රියකිරීමේ බලනල
- (iii). පිළිගන් සම්භ හා සංවිධානවලට කොන්ත්‍රාත් පැවරීම
- (iv). කොන්ත්‍රාත් පැවරීම, කොන්ත්‍රාත් අධිසානුය හා උප කොන්ත්‍රාත්
- (v). අනියාවනා හා කොන්ත්‍රාත් අමතර ගෙවීම්
- (vi). අලාභ හා ප්‍රමාද ගාස්තු අයකිරීම
- (vii). අවසන් ගෙවීම් සහතික හා නඩත්තු කාල සිමාව
- (viii). කොන්ත්‍රාත් අකාධි ලේඛනය
- (ix). වෙන්ඩර හා ආරක්ෂණ අප
- (x). කොන්ත්‍රාත් අවලංගු කිරීම

## 07.4 කොන්ත්‍රාත් පදනම යටතේ වන ගොඩනැගිලි ඉදිකිරීම් අධිසානුය

- (i). මිලදි ගැනීම්
- (ii). තත්ත්ව පාලනය
- (iii). වැඩකටහන් සකස් කිරීම
- (iv). ප්‍රගති පාලනය
- (v). කොන්ත්‍රාත්කරුගේ වගකීම හා වැඩ අවසන් කිරීම
- (vi). කොන්ත්‍රාත්කරුගේ ගෙවීම් වර්තා සහතික කිරීම

## 07.5 වාහන මිලදි ගැනීම් හා නඩත්තුව

- (i). ප්‍රාදේශීය මිලදි ගැනීම්, වාහන අමතර කොටස මිලදි ගැනීම හා වාහන අභ්‍යන්තරය කිරීමේ බලපැවැත්වන සිමාවන්
- (ii). කොන්ත්‍රාත් පදනම යටතේ වන යන්තු ස්ථාපනය කිරීම හා අධිසානුය කිරීම

08. විනාග සම්බන්ධ රෙගුලුකී අනුගමනය කිරීම

අපේස්ජකයින් විසින් වෙනත් අපේස්ජකයෙකුගේ උත්තර පැහැදිලි හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සටහන් සහිත කොලයකින්, හෝ වෙනත් කිවිවකින් හෝ ගෙන බිලු උත්තර ලුවීම හඳුනුම්ය. වෙනත් අපේස්ජකයෙකුගේ උත්තර පැහැදිලි දෙන බැවුමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උදවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගේ උදවී බොගැනීමෙන්ද වැළකි කිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා එ හා සමාන සත්ත්වීමෙන් හා විද්‍යුත් උපකරණ භාවිතා කිරීමෙන් වැළකි කිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඕනෑම අපේස්ජකයෙකු දුහුවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරණාකර මෙම වකුලේඛ ලිපියේ අධිංශු දැ ඔබ ආයතනයේ දේවයේ නියුත අදාළ නිළධාරීන්ගේ දැනෙගතීමට සලස්වන්න. මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියේ ද අනුලත් කර ඇත.

ස.ඡ - මෙම වකුලේඛ ලිපියේ කිංහල දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුකූලතාවයක් මතු වුවහොත් කිංහල මාධ්‍ය විනාග නිවේදනය බලපෑවැන්වේ.

අංක

වාමික එම්-ගලගේ

තියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II

ලේකම් වෙනුවට

සෞඛ්‍ය අම්බැංජය

වාමික එම්. ගලගේ

තියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II

සෞඛ්‍ය අම්බැංජය

"දුම්සිරිපාය"

කොළඹ 10.

ଅଳ୍ପର୍କ ଅଯ୍ୟମିତି

கு எங்கீர்வே ஸ்டேஷன் III திட்டத்தின் படி முன்வத தொகையை  
– 2022 (பலம் ல)ராய்

- 01.** (എ) (ി) അലൈറ്റിക്കർഡാഗേ സ്ക്രിപ്റ്റു നൽ (കി-പാലൻ).....

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම ( ඉංග්‍රීසි කැපටල් අනුරූප ) :

(iii) මුලකුරු සමඟ හම ( කිංහලෙන් ).....

(iv) මූලකුරු සමඟ නම ( ඉංග්‍රීසි කළේටෝල් අතුරින් )

- (ஆ) (i) III க்லீவுல் அத் தி டினய் :- .....

- (ii) දැනට බඩා වාර්ෂික වැටු : - .....

- (iii) ප්‍රගම උරක්ටින අංකය :-

- (iv) ප්‍රතිඵල හැදෙනුම්පත් දීමය

(v) විද්‍යාත් මිශ්‍රය :-

02. (က) දෙනුට සේවය කරන ආයතනය (කිංහලලේ) :- .....

(ഉടൻ കുറിയേണ്ട്) :-.....



- (୫) ପଲାତ୍ର କଣ୍ଠାଳିତ ନମି ରହୁଥ ଅଛନ୍ତି:-

- (iv) විය පැයට දේශනික්තය :.....

- (ඉ) විනාග ප්‍රවේශ පැහැදිලි ප්‍රතිඵලිය සඳහා නිවැරදිව හා පැහැදිලිව ලිපිනය මියන ලද 9" X 4" ප්‍රමාණයේ 8x 45.00ක මුද්දර ඇලවු මූද්‍රිත කවර 01ක් අයදුම්පත්‍රයට අමුණන ලද්දේද?

- (८) (i) ರಾಜ್ಯದಲ್ಲಿ ಪ್ರಾಣಿಗಳ ವಿವಿಧ ವರ್ಗಗಳನ್ನು ಸಂರಕ್ಷಣೆ ಮಾಡಲಿರುತ್ತಿರುವ ಸಂಸ್ಥೆಗಳ ಸಂಖ್ಯೆ .....

.....

- (ii) நபைல் லிபினய (ஓ-ட்ரிகி கைபிவல் அகற்றுத்)

03. විනාගයට පෙනී යිටේන මාධ්‍යය (කිංහල / දෙමළ / ඉංග්‍රීසි) .....

04. (ඇ) මිට පුරුම මෙම විභාගයට පෙනී කිවියේද?.....

- (ආ) ඉයදුම්පත් ඉදිරිපත් කරන්නේ ප්‍රවාම වරට නොවේ තම් මද්දර අලට) තිබේද?

මදෙන කොට්ඨ

## 05. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි,

- i. මෙම අයදුම්පතුයේ සඳහන් කර ඇති තොරතුරු සහ්‍ය බවත් මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බවින් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත් / ප්‍රථම වනාවට තොවන බවින් රු.....ක් වටිනා මුද්දර අලවා ඇති බවත් \* මෙම අයදුම්පතුයට මා විකින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගු වූ පාවිච්ච තොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- ii. සෞඛ්‍ය අමුන්ජාංයය විකින් විභාග පිළිබඳව පනවා ඇති නිනිරිතවලට එකඟව ක්‍රියා කිරීමටත් මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුසුදුස්සකු බව පෙනී ගියහොත්, මගේ විභාගාධේශකන්වය අවලංගු කිරීමට ගනු ලබන කවර හෝ තිරණයකට මම එකඟ වන බවත් මෙයින් සහතික කරමි.

දිනය .....

අයදුම්කරුගේ අත්සන

## 06. පොදුගලික ලිපිගොනුනාර විෂය තිලඛාරියාගේ/තිලඛාරිණියාගේ සහතිකය

මෙම අයදුම්පත හාරගන්නා අවකාශ දිනයට පෙර මා වෙත හාරුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විකින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය .....

නම සහ අත්සන

## 07. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙන්විය ..... තිලඛාරියෙකු වශයෙන් මෙම ආයතනයේ දේශ්‍ය කරන බවත්, අයදුම්පතේ අභ්‍යළතකර ඇති තොරතුරු නිවැරදි බවත්, අයදුම්කරු විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බවත් / ප්‍රථම වනාවට තොවන බවත්, විභාගයට පෙනී සිටීමට කුදාසුකම් ලබා ඇති බවත්, රු 25 ක් වටිනා මුද්දර මෙම අයදුම්පතුයට අලවා ඇති බවද මුද්දර අලවීම අනවශ්‍ය බවද, අයදුම්පතේ ඇතුළත් කර ඇති තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉඩිපිටි අත්සන් කළ බවද සහතික කරමි.

දිනය .....

ਆයතන ප්‍රධානීයාගේ අත්සන  
[රඛර් මුළුව තැබිය යුතුය]

## 08. විමධ්‍යගත කොට්ඨාග / විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා / මහත්මිය/ මෙන්විය,..... තිලඛාරියෙකු වශයෙන් මගේ ආයතනයේ, දේශ්‍ය කරන බවත්, අයදුම්පතේ දී නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට / අයට කුදාසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය .....

විමධ්‍යගත කොට්ඨාග  
විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන  
[රඛර් මුළුව තැබිය යුතුය]

(අනවශ්‍ය කොටස් කළ) නැරින්න)